



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ සන්නිවේදන දෙපාර්තමේන්තුව

දිනය 2020 මාර්තු 19 වන දින

කොරෝනා (COVID -19) වසංගතය පැතිර යාම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි.

කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ගවලට අනුගත විය යුතුය.

1. බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධාන මගින් විශේෂයෙන් ඉවත් කර ඇති මෝටර් වාහන හැර සියලුම වර්ගයේ මෝටර් වාහන ණයවර ලිපි යටතේ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම.
2. බැංකු පනත යටතේ නිකුත් කර ඇති 2020 අංක 01 දරන විධානයෙහි සඳහන් කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ණයවර ලිපි, ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සහ පෙර ගෙවීම් (මුදල් අත්තිකාරම්) ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවීම.
3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිල දී ගැනීම අත්හිටුවීම.

මීට අමතරව, විදේශ විනිමය හුවමාරු කටයුතු සඳහා බලයලත් වෙළඳුන් විසින් ගමන් වියදම් සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය එ.ජ. ඩොලර් 5000 ක (හෝ ඒ හා සමාන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක) උපරිමයක්ට යටත් විය යුතුය.

කොරෝනා වසංගතය පැතිර යෑම මධ්‍යයේ වුවද, වෙළඳපළ තුළ සුමට ක්‍රියාකාරීත්වයක් සහ වෙළඳපළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීම තහවුරු කරන අතර ම, මහ බැංකුව විසින් වෙළඳපළ ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරන අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනු ලබනු ඇත.